

මෙහිදී එකී ස්තේත්තුද්වයේ සාමාන්‍ය ලක්ෂණ පිළිබඳ සංස්ක්‍රිතාන්මකව කරුණු අධ්‍යයනය කෙරේ.

### 'ස්තේත්තු' වචන විග්‍රහය

ස්තු බාජුවෙන් නිපන් ස්තේත්තු ගබදය ප්‍රශ්‍රංසාව, ස්තූතිය, වර්ණනාව, පැසැසුම, තොහුව, ගුණ ගායනාව, ප්‍රශ්‍රස්ථිය යන අර්ථ ප්‍රකාශ කරයි.<sup>1</sup> ගබද විද්‍යාන්මකව, ස්තේත්තු > තොහුව යනුවෙන් සිංහලයට පරිවර්තනය කරගත හැකිය. එහෙත් සිංහල ජන වහරට වඩාත් සම්පූර්ණ වන්නේ 'ස්තූතිය' යන යෝමයි. ස්තුව, ස්තේත්ම යන සංස්කෘත වචනයද ස්තේත්තු යන්නට සම්පාර්ශවල යෙදේ. ද්‍රව්‍යස්තේත්තු, කර්මස්තේත්තු, විධිස්තේත්තු, අභිජනස්තේත්තු යනුවෙන් ස්තේත්තු වර්ග හතරක් මත්ස්‍යපුරාණයේ සඳහන් වන බව ගබදක්පුළුමයේ කියවේ?<sup>2</sup>

ස්තේත්තුවල මූලික අරමුණ වන ප්‍රශ්‍රංසා කිරීම හෝ වර්ණනා කිරීම සාග්‍රේවිදය දක්වා දිවෙන බව ආරම්භයේදී සඳහන් කරන ලදී. සාග්‍රේවිදයේදී ස්වභාව ධර්මයේ එක් එක් අංග දේවියන් සලකා ස්තූති කරයි; ප්‍රශ්‍රංසා කරයි. ඇතැම්මු තමන්ගේ පවි කමා කරවා ගැනීමේ අදහසින් එසේ කරති. සාග්‍රේවිදික සූක්තවලදී දෙවියන් ප්‍රශ්‍රංසා කිරීම මගින් තන් කාලීන ජනයා අරමුණු කිහිපයක් සංළ කර ගැනීමට අපේක්ෂා කළහසි සිතිය හැකිය. ඒ අතර,

1. වරින් වර විවිධ වේශයන් ගනිමින් තමන්ගේන් තමන් අවට පරිසරයේන් පැවැත්මට බලපෑම් කරන සෞඛ්‍යයමේ දෙවියන්ට තම බැඟැපන් බව ප්‍රකාශ කිරීම
2. තමන්ගේන් තම ප්‍රවුල් සාමාජිකයන්ගේන් ජ්‍යෙෂ්ඨ ආරණ්‍ය කර දෙන ලෙස දෙවියන්ට ආයාවනා කිරීම
3. තමා විසින් සිදු කරන ලද පවි කමා කිරීම
4. සෞඛ්‍යයමේ දෙවියන්ට තම හය ප්‍රකාශපාතින්වය, ගෝරවය පෙන්වීම

ගණ්ඩාජ්‍යෝතින්තරගතනාමස්තේත්තුය හා  
නාමාජ්‍යටගතකයේ විද්‍යාමාන සාමාන්‍ය ලක්ෂණ  
පිළිබඳ සංස්ක්‍රිතාන්මක අධ්‍යයනයක්  
- ආධ්‍යාත්මික කාලීකාවාර්ය වැළැකිරීයේ ඉත්තුහන්ද හිමි

'ස්තේත්තු' යන සංස්කෘත වචනය 'තොහුව' යනුවෙන් සිංහලයට පරිවර්තනය කර ගත හැකිය. නිසියම් සුවිශේෂ පුද්ගලයෙකුගේ ගුණ සමුහය අන්වයෙන්ව ගායනා කිරීම ස්තේත්තුයේ මූලික ලක්ෂණයයි. 'ස්තේත්තු' යන වචනය හාවිත තොහුවද සාග්‍රේවිද යුගයේ පටන්ම එය විවිධ ස්වරුපවලින් හාවිත කර ඇත. සාග්‍රේවිදයේ සඳහන් වන සාච්‍ය හෙවත් ස්තූති ගිතිකා රට සැපයිය හැකි කදිම උදාහරණයයි. කෙසේ වෙතන් සාහිත්‍යාංශයක් වශයෙන් ස්තේත්තු නමැති රවනා විශේෂය සංස්කෘත සාහිත්‍යය තුළ ඉස්මතු වීමත් සමග දේවවාදී සංක්ල්පනාවන්ගෙන් ඔද්වැඩි ගිය සිත් ඇති ඉන්දියානුවේ තම තමන් අදහන, රුවි කරන දෙවිවරුන් වෙනුවෙන් ස්තේත්තු ගායනා කළහන. එපමණක් තොව, කල් ගත්වීමේදී එහි බලපෑම බෙදාධ සාහිත්‍යයටද එල්ල වී ඇත. මෙම ගැස්ට්‍රිය ලේඛනයේ එක් ප්‍රස්තුතයක් වශයෙන් යොදාගනු ලබන ගණ්ඩාජ්‍යෝතින්තරගතනාමස්තේත්තුය හින්දුන්ගේ දේවමණ්ඩලයේ ප්‍රමුඛ දෙවියෙකු වන ගණ දෙවියා ප්‍රශ්‍රංසා කරයි. මෙහි අනෙක් ප්‍රස්තුතය වන නාමාජ්‍යටගතකය බෙදාධයෙන්ගේ ගාස්තාවරයා වන මුදුරජාණන් වහන්සේ වර්ණනා කරයි. වස්තු බිජය අතින් දෙපරිදී වුවද මෙම ය්තේත්තුද්වයම බොහෝ ලක්ෂණවලින් එකිනෙකට සමානය. එය අනුව ලෙස සිදු වූවක් වශයෙන් සිතිමටද තොහැකිය. ඒ අනුව

යන අරමුණු ඒ අතර වැදගත් වේ. එහිදී ඒ ඒ දෙවියන්ගේ ධිරි විර ගුණාංග ඉස්මතු කර දැක්වීම, විවිධ යුද්ධ ජයග්‍රහණ පිළිබඳ සිහිපත් කිරීම හා උදාර වර්යාවන් අනුස්ථ්‍රණය කිරීම සිදු කරනු දක්නට ලැබේ.

### ගණීගාෂ්ටෝත්තරගතනාමස්තේත්තුය

'ගණ දෙවියන් තුදුන්වනු ලබන නම එකසිය අටකින් සමන්විත තොපුව' (ගණීගා + අෂ්ට්‍ර උත්තරගතනාමස්තේත්තුය) යනුවෙන් මෙම ස්තේත්තු නාමය සිංහලයට පරිවර්තනය කළ හැකිය. මෙය මුද්‍රාලපුරාණයේ යමදුනසංවාද නම් කොටසේ සඳහන් වන්නකි. මේට අමතරව, ගණ දෙවියන් වෙනුවෙන් හාවිත කරන නම් එකසිය අටකින් සමන්විත වෙනත් ස්තේත්තුයක්ද වෙයි. ගණීගාෂ්ටෝත්තරගතනාමස්තේත්තුය පදා දහ අටකින් සමන්විත වේ. එහි 1 - 3, 5 - 9, 11, 13, 14 පදා ඉංග්‍රීසුවේ 4, 12, 15 පදා උපජාති වෘත්තයෙන්ද 16 - 18 දක්වා ග්ලෝක අනුම්පුහු ජන්දසේන්ද රවනා කර ඇත. මුල් ග්ලෝක පහලොට්ටි ගණදෙවියන් වෙනුවෙන් වන නම් එකසිය අට සඳහන් වන අතර අවශේෂ ග්ලෝක තුයේදී එම ස්තේත්තුය සර්කායනා කිරීමෙන් ලද හැකි ප්‍රයෝගන පිළිබඳ සඳහන් කරයි. විවිධ ස්වභාව ඇති වෙන එකසිය අටක නාමාවලියක් වෘත්තයද ආරක්ෂා වන පරිදි රවනා කිරීම මගින් පැහැදිලි වන්නේ ස්තේත්තු කරනාවරයාගේ ද්‍රෝතාවයි. 'ව, ඉති' යන නිපාත නිරන්තරයෙන් යෙදීම මගින් වෙන අතර සම්බන්ධතාව ගොඩනගා ඇත. ස්තේත්තුයේ ප්‍රථම පදාය ආරම්භ වන්නේ 'ගණීගා' යන වචනයෙනි. ගණ දෙවිය වෙනුවෙන් හාවිත වන සියලු අන්වර්ථ අතර 'ගණීගා' යන නාමයම ප්‍රමුඛ වන. හෙයින් එසේ ආරම්භ කළා විය හැකිය. 1 - 15 දක්වා ඇති පදා සියල්ලේම අවසාන පාදය 'වදන්තමෙවං ත්‍රිත්‍ය ප්‍රහිතා' යනුවෙන් තබා ඇත. (එය අෂ්ටකවලද ඇතැම් විට දක්නට ලැබෙන ලක්ෂණයකි.) ගණීගාෂ්ටෝත්තරගතනාමස්තේත්තුයේ සඳහන් ගණ දෙවියන් අන්වර්ථ නාම එකසිය අට දෙස සුපරික්ෂාකාරීව බැලීමේදී පැහැදිලි වන්නේ එක් එක් නාමකරණයන් නිරණයක කිහිපයක්

මත පිහිටා සිදුකර ඇති බවයි. එම නිරණයක මෙසේ පෙළගැස්විය හැකිය.

1. ගණ දෙවියාගේ ගරීර ලක්ෂණ පිළිබඳ සලකා සිදුකර ඇති නාමකරණයන්  
උදා 1- ගජානන, මහොදර, වකුතුණ්ඩ, වකුරුහුර, ත්‍රිනෙත්‍රි, ලම්බොදර, ගුරුපකරණ, එකදන්ත
2. ගණ දෙවියාගේ විශේෂ ගුණාංග පිළිබඳ සලකා සිදු කර ඇති නාමකරණයන්  
උදා 2- වරිෂ්ට, සිද්ධිප්‍රිය, බුද්ධිනාථ, කවිය, ස්ථීරභාවකාරීන්, ඔම්පිය, සුජාස්තිදාතා, සුසිද්ධිදාතා, ධනපුද
3. ගණ දෙවියාගේ ජන්මය පිළිබඳ සලකා සිදු කර ඇති නාමකරණයන්  
උදා 3- මහෙසුන, විජ්‍යුප්පතු, පරාගරසංඟම්ජ, වරෙණුසූනු, අදිතිසූනු, සාර්ංච්ප්‍රතු, ගුහාගුජ, කම්පිලස්‍ය සූනු
4. ගණ දෙවියාගේ දීර්-විර ක්‍රියා පිළිබඳ සලකා සිදුකර ඇති නාමකරණයන්  
උදා 4- විසානගතු, ද්වන්ද්වාරසින්දු, යමසා ගතු, අහිමානගතු, කමලසා ගතු
5. කිසියම් සිදුවීමකට අදාළ වන පරිදි සිදුකර ඇති නාමකරණයන්ද මෙහි සඳහන් වේ. කොසේ වෙතත් ඒ පිළිබඳ නියම ස්වරුපය දැනගත හැකිවන්නේ එකි සිදුවීමද දැනගැනීමෙන් පමණි.  
උදා 5- ගම්පුප්ප්‍රේප්පිය, දෙවාන්තකනාගකාරීන්, සුරුපුරෝ සෙවිත පාදපද්ම
6. එක් වචනයක් පමණක් සහිත නම්වලට අමතරව ප්‍රශ්න විහක්තියෙන් සම්බන්ධ කරන ලද, තවත් පදයක සංයෝගයෙන් තුදානාගත යුතු නම් කිහිපයක්ද මෙහි ඇතුළත් වේ. ඇතැම් විට පදා බන්ධනයේදී අනුගමනය

කළ යුතු වැදගත්ද ක්‍රමවේදයක් වන ජන්දස ආරණ්‍ය කර ගැනීමේ අරමුණ ඇතිව එසේ කළා විය හැකිය.

ලදා :- සුරාසුරෝ සෙවිත පාදපද්ම, යමස්‍ය ගතු, ගණස්‍ය ගතු

### මුද්ගලපුරාණයේදී

1. වතුතුණ්ඩ
2. එකදන්ත
3. මහාදර
4. ගර්ජනන
5. ලම්බොදර
6. විකට
7. විස්නරාජ
8. ඔමුවර්ණ

යනුවෙන් ගණේශගේ අවතාර අටක් පිළිබඳ සඳහන් වේ.<sup>3</sup> එම අවතාර අට උක්ත ස්තේන්තුයේද සඳහන් වේ. රට අමතරව යක්ෂයන් සමග යුද්ධ කිරීම සඳහා ගණේශ අවස්ථා හෙවත් යුග හතරකදී අවතාර වශයෙන් පහළ වන බව ගණේශ පුරාණයේ<sup>4</sup> සඳහන් වේ. එනම්,

1. මහාත්කට
2. ශ්‍රී මයුරේශ්වර
3. ශ්‍රී ගර්ජනන
4. ඔමුකොතු

යනුවෙනි. මෙම අවතාර හතර මුද්ගල පුරාණයේ සඳහන් අවතාර අට අතර දක්නට නොලැබේ.

### නාමාෂ්ට්‍රණකය

කවරෙකු විසින් කිහිම් කාලයකදී රවනා කරන ලද්දේදැයි තිශ්විතව කිව නොහැකි නාමාෂ්ට්‍රණකය අනුෂ්ටූප් ජන්දසෙන් රවිත පදා දහ අටකින් සමන්විත වේ. එහි මුළු පදා පහලෙවේදී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හාවිත කෙරෙන සුවිශ්පී

ගුණ නාම එකසිය අටක් සඳහන් වේ. එම පදා පහලෙවේ අවසාන පාදය එක සමානය. මේව ඉහතදී සඳහන් කළ ගණේශ්ටොත්තරගතනාමස්තේන්තුය මෙන් මෙය නම් කර ඇත්තේද අන්තර්ගතයට මුලිකත්වය දෙමිනි. බොද්ධ අධ්‍යාපන රටාව තුළ මේ වන විට නාමාෂ්ට්‍රණකය යන ග්‍රහනාමය ඉතා පුරුපුරුදු වූවක් වන නමුත් පුරුව අවබෝධයකින් තොරව මේ පිළිබඳ සිතන පර්යේෂකයෙකුට තත් ග්‍රහනාමයේ කිසියම් උෂනතාවක් පවතින බව පෙනී යැමෙහි වරදක් නොමැත. 'නම් එකසිය අටක්' යන ව්‍යවහාරය තුළ නිශ්චිත අර්ථයක් හෝ අදහසක් ලබාගැනීමට ඉගියක් නොලැබීම රට හේතුවයි. එහෙත් ගණේශ්ටොත්තරගතනාමස්තේන්තුය යන නාමකරණයේ මුලින්ම යෙදී ඇති 'ගණේ' යන කොටස හේතුවෙන් තත් ස්තේන්තුයේ අන්තර්ගතය පිළිබඳ කිසියම් අදහසක් ලබා දෙයි. එයද නාමාෂ්ට්‍රණකයේදී මෙන් 'අෂ්ටොත්තරගතනාමස්තේන්තුය' යනුවෙන් නම් කළේ නම් පාදකයාගේ සිත තුළ එකවරම අනවබෝධයක් ඇති කරයි. ඒ අනුව මෙහිදී උපකල්පනය කළ හාකි කරුණ නම්, සම්බුද්ධනාමාෂ්ට්‍රණකය හෝ ගොතමනාමාෂ්ට්‍රණකය යනුවෙන් තිබූ මුලික ග්‍රහනාමය නාමාෂ්ට්‍රණකය යනුවෙන් සංස්කේප වූවා විය හැකිය. මෙවැනි ආකාරයේ වෙනත් කාන්තියක් බොද්ධ සාහිත්‍යය තුළ හාවිත නොවූ හේතින් හෝ ව්‍යවහාරයේ පහසුව තකා එසේ වන්නට ඇතුළු.

අනෙක් අතට නාමාෂ්ට්‍රණකය සංස්කෘත ගතක ග්‍රහන්යක් වශයෙන් නම් කිරීම යෝග්‍ය නොවන්නේ ගතක ග්‍රහන්යක අන්තර්ගත විය යුතු මුලික ලක්ෂණයක් වශයෙන් සැලකෙන ඊලෝක සියයක් හෝ රට අඩු - බැඩි ආසන්න ප්‍රමාණයක් තිබිය යුතුය' යන මුලික සිද්ධාන්තය පාවා මෙහි දක්නට නොලැබෙන හේතිනි. මහනුවර යුගයේ හාවිත කළ සම්භාව්‍ය පාදය ග්‍රහන්යක් වන නාමාෂ්ට්‍රණකය පිළිබඳ විභාවි විෂයයිටුවර්ධන මහතා මෙබදු අදහසක් පළ කරයි. "මෙහි ආරම්භක ඊලෝකයේ පටන් පසලෙසාස්වැනීන දක්වා වූ ඊලෝකයන්ගේ අවසානයෙහි (.... යට කි ගුණ දරන බුදුරුදුන් මම නමදිමි) "නාමාම්‍යහම්" සි යෙදීමෙන් කරනාගේ අසිමින බුද්ධ හක්තිය පළ වේ. මේ අනුව

නාමාෂ්ට්‍රගතකය වූ කලි මුදුරුදුන් විෂයයෙහි අසිමිත භක්තියකින් හෙබේ ගොද්ධේපාසකයෙකු විසින් විර්විත මුද්ධ ස්තෝත්‍ර ගතකයක් සේ හැඳින්වීම වරදක් නොවේ.”<sup>5</sup> විජය ශ්‍රී වරධන මහතා මෙහිදී මතු කරන ‘නාමාෂ්ට්‍රගතකය මුද්ධස්තෝත්‍රයක් විය හැකිය’ යන අදහස වැදගත් වේ. සැබුවින්ම ස්තෝත්‍රවල දක්නට ලැබෙන මුලික ලක්ෂණයක් වන අන්වර්ථ නාම හේ ගුණ නාම නැවත නැවත සඳහන් කිරීම නාමාෂ්ට්‍රගතකයේද ඉතාම පැහැදිලිව දක්නට ලැබේ. (ගණ්ඩාෂ්ට්‍රෝට්‍රගතනාමස්තෝත්‍රය හා නාමාෂ්ට්‍රගතකය පිළිබඳ ඉදිරියේදී සිදු කරන සංසන්දහයේදී මේ කාරණය කවදුරටත් පැහැදිලි කෙරේ.) ඒ අනුව නාමාෂ්ට්‍රගතකය මුද්ධ ස්තෝත්‍රයක් වගයෙන් සැලකිය හැකි නම් එය පුදෙක් නාමාෂ්ට්‍රගතකය යනුවෙන් නම් කරනවාට වඩා ‘ගෙනමනාමාෂ්ට්‍රගතස්තෝත්‍රය’ හේ ‘සම්බුද්ධනාමාෂ්ට්‍රගතස්තෝත්‍රය’ යනුවෙන් හැඳින්වීම වඩාත් උචිත බව හැගේ.

#### ගණ්ඩාෂ්ට්‍රෝට්‍රගතනාමස්තෝත්‍රය හා නාමාෂ්ට්‍රගතකයේ විද්‍යමාන සාමාන්‍ය ලක්ෂණ

මෙම නිරමාණද්වයෙහි විද්‍යමාන සාමාන්‍ය ලක්ෂණ කවරේදැයි සංසන්දහය කිරීමට පෙර එම සංග්‍රහද්වයම එකම තලයකදී දැක්වීම ඉදිරි නිරික්ෂණවලට පහසුවක් සපයයි.

ගණ්ඩාෂ්ට්‍රෝට්‍රගතනාමස්තෝත්‍රය	නාමාෂ්ට්‍රගතස්තෝත්‍රම්
01. ගණ්ඩ හෙරමිඛ ගරානනෙහි මහාදර ස්වාභාවප්‍රකාශීන් වරිෂ්ට සිද්ධිපිය මුද්ධිනාට වදන්තමේවීම ත්‍රාතන ප්‍රේරිතයා	01. සම්බුද්ධා ප්‍රේරිකාස්‍ය ස්විං කරුණාස්පදම් සමන්තහදා ගාස්තාරා ගාක්ෂයිංහ නාමාම්‍යහම්
02. අනෙකුතිධිවාන්තක වකුතුණ්ඩ ස්විසංඛ්‍යාසිංජ්‍ය වතුරුහුරේනි ක්විජ දෙවාන්තකනාඇකාරින් වදන්තමේවීම ත්‍රාතන ප්‍රේරිතයා	02. සුෂ්ඨනා සුෂ්ඨතිං ප්‍රේරිතයා සිලුයි සිව්‍යිකරී සුෂ්ඨත්තා සුෂ්ඨත්තා සාන්න්වෙශ නාමාම්‍යහම්

03. මහෙයුදානො ගරුදෙනෙසහනු වරණසුදානො විකට තීනෙනු පරෙහ දරණීයර එකදාන්ත වදන්තමේවීම ත්‍රාතන ප්‍රේරිතයා	03. ගෙනරාත්ම්වාදිනා සිද්ධා නිරවද්‍ය නිරාපුවම් නීතියා නීම්ලාභමාන නිෂ්ක්‍රාවිකං තමාම්‍යහම්
04. ප්‍රමාද මොදනි නරුන්නකාර ජ්‍යිත්මින්තර ගරකරු සුෂ්ඨීය ද්වැන්ද්වාරියින්ධා සරිරාභාවකාරින් වදන්තමේවීම ත්‍රාතන ප්‍රේරිතයා	04. නිවිංදා නිරහවිකාර නිර්වික්ලපං තරාගතම් නීතිත්විලක්මෙං නිස්ප්‍රපස්ද්වීං තමාම්‍යහම්
05. විනායකයාන විස්තරනු පරාගරසාන්තමර විෂ්ජුපුත්‍ර අනාදිපුර්‍යාමුග සර්වපුත්‍රය වදන්තමේවීම ත්‍රාතන ප්‍රේරිතයා	05. විශ්වෙශ්වරං විවුක්තයා විශ්වරුපං විනායකම් විශ්වලක්සම්පුල්ස් විතරාය තමාම්‍යහම්
06. විධේරජ ලම්බොදර මුළුවරණ මුළුරපාලෙහි මුළුරාහින් සුරුසුමෙරු සෙවින පාදපදම් වදන්තමේවීම ත්‍රාතන ප්‍රේරිතයා	06. විද්‍යාත්වරණසම්පන්තනා විශ්වේශං වීමලපුහම් විතිතවේශං විපුලං විත්තලදාං තමාම්‍යහම්
07. වරින් මහුවුධිවිත ග්‍රික්කී සිවාර් සිංහයේ අනන්තවාග දිනොර විස්තෙන්ස්වර ගේජනාහේ වදන්තමේවීම ත්‍රාතන ප්‍රේරිතයා	07. දුදාන්තදෙකං සැවිතං දැදිං ගොද්ධාදනිං මුතිම් සුගතං සුගතිං සොම්සං ගුෂකිරතිං තමාම්‍යහම්
08. අණොර්ඩියා මහතා මහතා මහතා රවේර යොගේරජ ජේජ්ඩිරාජ නීධිඟ මත්තහු ව සෙපුත්‍ර වදන්තමේවීම ත්‍රාතන ප්‍රේරිතයා	08. යොහිංවරං දැඹබලං ලොකයං ලොකපුරිතම් ලොකාවායීං නිරාවායී ලොකනාරිං තමාම්‍යහම්
09. වරපුදාතර අදිනොය්ව සුනා පරාත්පරදානාද තාරවක්තු ගුහාරු වුහ්මල පාර්ජ්වුත්‍ර වදන්තමේවීම ත්‍රාතන ප්‍රේරිතයා	09. කලවිකමුක්තනා කාමරි-මක්ලවිකං කළාධරම් කාන්තමුෂ්‍රතිං දයාපානාං කනකාහං තමාම්‍යහම්
10. සිංහොය්ව ගනු පරුපුදුයාණා ගම්පුපුදුපිය විස්නහාරින් දුවිභරෝරුවිත දෙවිදෙවී වදන්තමේවීම ත්‍රාතන ප්‍රේරිතයා	10. පරමාරිං පරජේනාතිං පරමං පරමෙංවරම් හවිභවිකරං හවිනං හගවින්තං තමාම්‍යහම්

11. ඩිය: පුදානයේ ගම්පීයෙහි සූජිද්ධිදානයේ සූජාත්තිදාන: අමෙයමායාමින විකුමෙනි වදන්තමෙවිං තාරුත් ප්‍රහිතා:	11. මහාමතින් මහාවියෝ: මහාතියු: මහාබලම් මහාදාම: මහාදෙයෝ: මහාබුජ: නමාම්පහම්
12. ද්විධාවතුරුපි ප්‍රිය කාශාපයේ ධනපුද: ඇඟපැදපුකාං වින්තාමෙන් වින්ත්විහාරකාරින් වදන්තමෙවිං තාරුත් ප්‍රහිතා:	12. ආද්‍ය: ප්‍රවිත් සර්විය- මපරාරිතමවුතුම් මිත: පරහිත: නාය: අමිතාභ: නමාම්පහම්
13. යම්සා ගණු: අඩිලානයගෙනු විධිජ්‍යන්ත්ව: කමිලසා සූජානා විදෙනස්වානන්ද අයාගයෙග වදන්තමෙවිං තාරුත් ප්‍රහිතා:	13. ව්‍යුම්‍යරිවිරෝත්ව: තත්ත්වයු: ගඩිකර: ගිවිම් සත්ත්වසාර: සදාවාර: සාපිවාභ: නමාම්පහම්
14. ගණසා ගණු: කම්ලසා ගණු: සම්ස්තහාවයු: ව භාලවුදු අනාදිමධ්‍යන්තම්ප්‍රවාරින් වදන්තමෙවිං තාරුත් ප්‍රහිතා:	14. දෙවදෙව්: මහාදෙව: දෙවව්‍යිතම්වායම් ප්‍රමාණාතිනදෙවඹ: දිව්‍යරුප: නමාම්පහම්
15. විශා රුදුරුප ගණේර ගුම්න් ප්‍රශ්නව: පැන ආඩුගතෙනි බොධ: කරුතුවේ පාත්‍රව්‍ය තු සංහරෙනි වදන්තමෙවිං තාරුත් ප්‍රහිතා:	15. ජීතෙනෑය: ජීතක්මේරු: ජීතෙනෑ: පුරුෂාත්තම් උත්තම: සත්තම: වුත්ම: පුණ්‍යාශු: නමාම්පහම්
16. ඉදම්වෛත්තරගත: නාම්නා: තසය පරින්ති යෙ මූණ්වන්ති තෙපු වෙව හිතා: කුරුදිව: මා ප්‍රවේශනම්	16. හක්තෙනයද: ය: පයේන්තිතය: ප්‍රාතරුත්ථාය මානව: නාමාත්වශනක: පුණ්‍ය: පරිතු: පාපනායනම්
17. සුක්තිමුක්තිපුද: සුෂ්ක්ස්ස් ධනධානප්‍රවිත්තම් මුෂ්මුහුතකර: ස්තොතු: ජරන්ත: නිත්තවදුරුත්	17. ස ලෙසනාමිනාන් භොගන් භොමාන් ස්වදේශ්ඨවාංස්ත්ථා ව්‍යාධයස්ත: න බාධන්තේ දුය්විතන: තසය තෙනි

වස්තුවිජය අතින් ගත්කළ දෙපරිදි වුවද තේමාව හා අරමුණු අතින් මෙම ස්තොත්තු ද්වයම එකම ස්වරුපයකින් පුක්තය. එනම්, ගණේශාජ්‍යවෛත්තරගතනාමස්තොත්තුයේ වස්තුවිජය ගණ දෙවිය වෙනුවෙන් විවිධ අරථවල හාවිත වන නාමමාලාවක් සඳහන්

කිරීමයි. බුදුරජාණන් වහන්සේ හඳුන්වන විවිධ නම් එකසිය අටක් සඳහන් කිරීම නාමාත්වශනකයේ වස්තුවිජයයි. එහෙත් මේ නිර්මාණ ද්වයේම තේමාව ආගමික ස්වරුපයක් දරයි. තවද, මෙම ස්තොත්තු ද්වයේම අන්තර පද්‍යවල (16 - 18 දක්වා පද්‍ය) සඳහන් පරිදි මෙවා මගින් අපේක්ෂා කෙරෙනුයේ වර්ණික වරිතය කෙරෙහි ජන විශ්වාසය දිනා ගැනීමයි. එහෙයින් නිර්මාණ ද්වයේම අරමුණුද එක සමාන වේ. මේ අමතරව මෙම ද්වන්ද්වය අතර තවත් සාම්‍ය ලක්ෂණ කිහිපයක්ම හඳුනාගත හැකිය. ඒ පිළිබඳ මතු දැක්වෙන පරිදි සාකච්ඡා කළ හැකිය.

## 01. ග්ලෝක ප්‍රමාණය අතින් ප්‍රබන්ධ ද්වයම සමාන වීම

මෙම නිර්මාණ යුගලයම ග්ලෝක දහ අටකින් සමන්විත වේ. මේ අතරින් ගණේශාජ්‍යවෛත්තරගතනාමස්තොත්තුයේ 1 - 3, 5 - 9, 11, 13, 14 ග්ලෝක ඉංජුවලු වෘත්තයෙන්ද 4, 12, 15 ග්ලෝක උපජාති වෘත්තයෙන්ද 16 - 18 ග්ලෝක අනුම්ටුහ් ජන්දසේන්ද රවනා කර ඇතු. එහෙත් නාමාත්වශනකය සම්පූර්ණයෙන්ම රවනා කර ඇත්තේ අනුම්ටුහ් ජන්දසේනි. ඒ අනුව මෙහි ඇත්තේ ග්ලෝක ප්‍රමාණයයේ සාම්‍යයක් පමණි. ජාන්දසික සාම්‍යයක් මේ යුගලය අතර නොමැතු. කෙසේ වෙතත් මෙහිදී වැශයෙන් වන්නේ වස්තුවිජය අතින් දෙපරිදි වුවත් තේමාව, සැකැස්ම හා අරමුණ අතින් එකම ආකාරයක් පෙන්නුම් කරන නිර්මාණ ද්වයක ප්‍රමාණත්මක සාම්‍යයක් පැවතීම නමැති සුවිශ්චිතාවයි.

## 02. ප්‍රස්තුත ප්‍රබන්ධ ද්වයේම එකේ සිට පහලෙව දක්වා ඇති ග්ලෝකවල අවසාන පාදය ඒ ආකාරයෙන්ම පෙර කි ග්ලෝකවල අවසාන පාදය ඒ ආකාරයෙන්ම නාමාත්වශනකයේද මුල් පද්‍ය පහලෙවේ අවසාන පාදය වෘත්තයෙන් යොදාගෙන ඇති බව හෝ නාමාත්වශනකයේ පෙර කි ග්ලෝකවල අවසාන පාදය ඒ ආකාරයෙන්ම

මෙහිදී අදහස් කරන්නේ ගණේශාජ්‍යවෛත්තරගතනාමස්තොත්තුයේ පෙර කි ග්ලෝකවල අවසාන පාදය ඒ ආකාරයෙන්ම නාමාත්වශනකයේද මුල් පද්‍ය පහලෙවේ අවසාන පාදය වෘත්තයෙන් යොදාගෙන ඇති බව හෝ නාමාත්වශනකයේ පෙර කි ග්ලෝකවල අවසාන පාදය ඒ ආකාරයෙන්ම

ගණෝජ්‍යෙටාත්තරගතනාමස්තේතුයේ මුල් පද්‍ය පහලොවේ අවසාන පාදය වශයෙන් යොදා ඇති බව නොවේ. පද්‍ය බන්ධනයේ එවායේ ප්‍රබන්ධිකයන් ස්වාධීන මාරුගයක් අනුගමනය කර ඇත. එහෙත් ගණෝජ්‍යෙටාත්තරගතනාමස්තේතුයේ මුල් පද්‍ය පහලොවේම අවසාන පාදය 'වදන්තමෙවං ත්‍යාජත ප්‍රහිතා' යනුවෙන් යොදා ඇත. නාමාජ්වගතකයේ මුල් පද්‍ය පහලොවේ අවසාන පාදයේ අවසාන පාදය 'නමාම්‍යහම' යනුවෙන් තබා ඇත (ලදා :- ගාක්‍යයිංහං නමාම්‍යහම්, ගාන්තවෙං නමාම්‍යහම්). කිසියම් ප්‍රබන්ධද්වයක කිසියම් නියෝගී කොටස් දෙකක් අතර මෙවැනි සාම්‍යයක් ඇති විම අහැළු සිදුවීමක් ලෙස සැලකිය නොහැකිය. අනෙක් අතට එම සාම්‍යය එකම පරාසයක් තුළ පමණක් දක්නට ලැබේමද මෙය අහැළුවක් නොවන බව තහවුරු කරන තවත් සාධකයි. ගණ දෙවියන් වෙනුවෙන් රවනා වූ තවත් ස්තේතු ගණනාවක් ඇත. ගණෝජ්‍යෙටාත්තරගතනාමස්තේතු යනුවෙන් පද්‍ය හක්‍රියා නවයින් සම්බන්ධ ගණදේව ස්තේතුයක්ද තිබේ. තවද, ගණෝජ්‍යෙටාත්තරගතනාමාවලි යනුවෙන් තවත් ස්තේතු ගණනාවක්ම හාවිත වේ. ඒ කිසිදු ස්තේතුයකදී මෙවැනි අනෙකානා සාම්‍යයක් දක්නට නොලැබේමද විශේෂ කරුණකි.

### 03. ප්‍රබන්ධ ද්වයේම 1 - 15 දක්වා ඇති ග්ලෝකවලදී නම එකසිය අවක් සඳහන් කර තිබේ

මෙම ස්තේතු ද්වයේම ප්‍රධාන අන්තර්ගතය වන්නේ නම් එකසිය අට බැඩින් සඳහන් කිරීමයි. ප්‍රබන්ධකයේ දෙදෙනාම ඒ සඳහා මුල් පද්‍ය පහලොව පමණක් උපයෝගී කර ගනිති. එම නම් අතර කිසිදු සාම්‍යයක් නොමැති අතර ජන්දසද දෙපරිදී වේ. මෙහිදී 'එකසිය අට' යන සංඛ්‍යාත්මක අය කුමන හේතුවක් මත යොදා ගත්තේදැයි නියෝගීව කිව නොහැකිය. නම් එකසිය අට බැඩින් අන්තර්ගත වන පරිදී රවිත සංස්කෘත ස්තේතු තිරිමාණවල බොහෝ වෙයි. උදාහරණයක් වශයෙන් සඳහන් කරන්නේ නම් දෙවිවරුන් වෙනුවෙන් රවනා කර ඇති, නම් එකසිය අට බැඩින් වන ස්තේතු ගණනාවක් දක්නට ලැබේ. ශ්‍රී

බහාස්ථානි අභ්‍යෙන්තරගතනාමාවලි ශ්‍රී ශ්‍රී ඇංගල අභ්‍යෙන්තරගතනාමාවලි ලක්ෂ්මී අභ්‍යෙන්තරගතනාමාවලි, ශ්‍රී ග්‍රැන් අභ්‍යෙන්තරගතනාමාවලි යනු ඉන් කිහිපයකි. එහෙත් බොඳු සාහිත්‍යය තුළ මෙම සංඛ්‍යාව ඉස්මතු වන්නේ තවත් අවස්ථා දෙකකදී පමණි. ඉන් එක් අවස්ථාවක් නම් සිදුහන් කුමරුට නම් තැවීමේ උලෙල සඳහා බමුණු ප්‍රධානුන් එකසිය අට දෙනෙක් සහභාගි විමයි. අනෙක, මුදුරුන්න් වහනස් සතුව එකසිය අටක් මැගල කාරණා පවතින බව සඳහන් වන අවස්ථාවයි. මන්තු ජපනයේදී අදාළ මන්තුය එකසිය අවවාරයක් ජප කිරීම පවතී. මේ අනුව එකසිය අට යන සංඛ්‍යාවම මෙහිදී යොදා ගත්තේ කිහිම තිරණයකයක් මත පිහිටායැයි ඉදුරාම කිව නොහැකි වුවත් ප්‍රබන්ධ ද්වයම එය අනුගමනය කර ඇත.

### 04. ප්‍රබන්ධ ද්වයේම 16 - 18 දක්වා ඇති ග්ලෝකවල සාම්‍යනාව

ප්‍රබන්ධ ද්වයේ අවසාන පද්‍යතුයෙහිදී එනම්, 16, 17, 18 පද්‍යවලද අනෙකානා සාම්‍යයක් දක්නට ලැබේ. ප්‍රබන්ධ ද්වයේම පෙර කි කොටස (16 - 18 දක්වා පද්‍ය) අනුෂ්ටුප් ජන්දයෙන් රවනා කර ඇති හෙයින් ජාන්දසික සාම්‍යයක්ද පවතී. එට අමතරව, ප්‍රබන්ධ ද්වයේම මෙම කොටස මුල් පද්‍ය පහලොවෙන් වෙන් කර හදුනා ගත හැකිය. තවද, ප්‍රබන්ධ ද්වයේම 16 - 18 දක්වා ඇති පද්‍ය තුයේදී, ස්තේතුය ගායනා කිරීමෙන් ලද හැකි ප්‍රයෝගන විස්තර කරයි. මේ අතරින් කවර රවනාවක් වඩා පූර්වකාලීනයැයි හදුනා ගැනීම අපහසු වුවත් එම මුල් රවනාවේ 16 - 18 දක්වා වන ග්ලෝක තුය පසුකාලීනව වෙනත් අයෙකු විසින් ප්‍රබන්ධයට කුමවත් අවසානයක් ලබාදීමේ අදහසින් එකතු කරන ලද්දක් විය හැකිය. එවැනි සිදුවීම පිළිබඳ සංස්කෘත සාහිත්‍යයේ නොයෙක් වර කියවේ.

ගණකාශේවෝත්තරගතනාමස්තොතුය	නාමාශේවනකස්තොතුම්
16. ඉදම්ප්ලෝත්තරගතනාමස්තොතුය නාමිනා: තස්ස පයෙන්ති යේ පූජ්‍යවත්ති තොතු වෙත ඩිතා: කුරුදිවි: මා: ප්‍රවේශනම්	16. හක්තොත්ද ය පයෙන්තිතය: ප්‍රාතිරුත්පාය මානව: නාමාශේවනක: ප්‍රණය: පවිත්‍ර: පාරනාගතම්
17. ලුක්නිමුක්නිප්ද: පූජ්‍යවත් ධිනධාන්ප්‍රවේශනම් වහ්මැඟනකර: ස්තොතු: ර්ථන්තා: නිත්ත්වාදාත්	17. ස ලෙහෙතාමිතාත් තොගාන් හොමාත් ස්විඛේද්‍යවා:යේතා වහ්මැඟන්ත: න බාධන්න දුස්විත්න: තස්ස තැනුති
18. යු කු ගෙණ්සය විෂනුප්‍රක්නානී වෙළඳවා: ඩාමානී තු සං.හිනා: කුරුදිවි: මා ප්‍රවේශනම්	18. ආපුරාගාගම්පන්තස්- සවේශ්වයීසමන්ත්වා: මෙධාවී කුලජා වාග්මී හවේර්තන්මනී රන්මනී

මෙහිදී සඳහන් කෙරෙන එක් එක් ආනිසංස අතර අනෙකානාය සාම්‍යයක් පැහැදිලිවම දක්නට තොලැබූණද සැකැස්ම හා ගෙලුය යන අංශවලින් කිසියම් සම්බන්ධතාවක් තිබෙන බව පැහැදිලිව පෙනේ. පහලෙක් වැනි ගේලෝකයේදී හාවිත කළ විරිත වෙනස් කරන ගෙණ්කාශේවෝත්තරගතනාමස්තොතු රවකය 16 - 18 ගේලෝක තුය සඳහා නාමාශේවනකයේදී සම්පූර්ණයෙන්ම හාවිත කර ඇති අනුමැත්ත් ජන්දස යොදාගෙන තිබීම එක් උදාහරණයකි. ගෙණ්කාශේවෝත්තරගතනාමස්තොතුයේදී අනුමැත්ත් ජන්දස හාවිත කෙරෙන පළමු හා එකම අවස්ථාව මෙයයි. මේ අමතරව මෙම රවනා ද්වෙයුම දහසය වැනි ගේලෝක යුගලයේ අර්ථ සාම්‍යය පූජ්‍ය වශයෙන්ද වෙන සාම්‍යය විශේෂයෙන් හඳුනාගත හැකිය.

ගණකාශේවෝත්තරගතනාමස්තොතුය	නාමාශේවනකස්තොතුම්
16. ඉදම්ප්ලෝත්තරගතනාමස්තොතුය නාමිනා: තස්ස පයෙන්ති යේ පූජ්‍යවත්ති තොතු වෙත ඩිතා: කුරුදිවි: මා: ප්‍රවේශනම්	16. හක්තොත්ද ය පයෙන්තිතය: ප්‍රාතිරුත්පාය මානව: නාමාශේවනක: ප්‍රණය: පවිත්‍ර: පාපනාගතම් (යමෙක් මෙම නම් එකසිය අව තියත්ද අසත්ද ඔවුන් වෙත බය තොපුමිණේවා)

මෙම ගේලෝක ද්වෙයුම වෙන හාවිතයේ බොහෝ සමානතා පවතින බව ඉහතින් සඳහන් කරන ලද විහුගයෙන් පැහැදිලි වේ. මේ අතරින් ඉතාම පැහැදිලි සාම්‍ය ලක්ෂණයක් වශයෙන් පෙන්වා දිය හැකි වන්නේ පදා ද්වෙයුම අන්තර පාදවල අන්තර වෙන යුගලයයි. එක් ප්‍රබන්ධකයෙක් අනෙක් ප්‍රබන්ධය දෙස බලමින් ඒ හා සමාන වෙන ගළපමින් සිදු කරන ලද රවනාවක ස්වරුපය මෙයින් නිරුපණය වේ.

#### 05. ප්‍රබන්ධ ද්වෙයුම එක සමාන වස්තු විෂයක් හාවිත කර තිබීම

මුළුක වශයෙන් විමසා බැලීමේදී පැහැදිලි වන්නේ මෙම ස්තොතු යුගලයම ආගමික ප්‍රස්තුතයක් යටතේ රවනා කර ඇති බවයි. එහි වෙනසකට ඇත්තේ එකිනෙකට අසමාන ආගම් දෙකක් නිරුපණය වීම පමණි. ගෙණ්කාශේවෝත්තරගතනාමස්තොතුයේදී වර්ණනා කෙරෙන්නේ දෙවියකි. නාමාශේවනකයේදී වර්ණනා කෙරෙන්නේ මනුෂ්‍යයෙකු වන බුදුරජාණන් වහන්සේය. එහෙත්, පොදුවේ සලකා බැඳු විට මේ විරිතද්වෙයම ආගමික සන්දර්භයට අයත් වේ. ඒ අනුව මේ ප්‍රබන්ධ ද්විත්වයම ආගමික වස්තු විෂයක් හාවිත කර ඇති බව පැහැදිලිය. මේ අතරින් කිහිම් රවනාවක් මුළුන් රවනා කළේදැයි ඉලුරාම ප්‍රකාශ කිරීමට අපහසු ව්‍යවත් කවර හෝ එක් රවනාවක දැඩි බලපෑම අනෙකට ලැබේ ඇති බව පැහැදිලි කර ගැනීමට මෙයද වැදගත් සාස්‍යනයකි. පළමුව කළ රවනාව දෙස බලා දෙවැන්න රවනා කරන්නට ඇතැයි සිතිම වඩා සාධාරණය.

06. ප්‍රබන්ධ ද්වයම සංස්කෘත හාජාවෙන් රවනා කර තිබේ

බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් පාලි හාජාවෙන් රවනා කර ඇති නිරමාණ කොතොකුත් ඇත. එට සාමැශ්‍යව සංස්කෘතයෙන් රවිත බුද්ධ වර්ණනා ඇත්තේ අතිස්වල්පයකුදී කිමෙහි වරදක් නොමැත. සංස්කෘතයෙන් රවිත වර්ණනාත්මක පදා සංග්‍රහවලදී ප්‍රධාන වශයෙන් අරමුණු වී ඇත්තේ දෙවියේය. ගණෝත්තෙවාත්තරගතනාමස්තේත්තුයද එට කදිම නිදුසුකි. මෙහිදී වැදගත් වන්නේ නාමාෂ්වරගතකයයි. එය සංස්කෘත මාධ්‍යයෙන් කරන ලද බුදු ගුණ වර්ණනාවක් වීම එට හේතුවයි. කෙසේ වෙතත් මෙම රවනා ද්වින්ද්වයේ සාමාන්‍ය ලක්ෂණ අතර හාජාව නමැති සාධකය බැහැර කළ නොහැකිකි. සංස්කෘත ගුණවල ආභාසය ඇතිව, ඇතැම්විට ඒවායේ පරිවර්තන හෝ අනුවර්තන වශයෙන් සංග්‍රහිත කානි පාලියෙහිදී විශේෂයෙන්ම සිංහලයෙහිදී කොතොකුත් දක්නට ලැබේ. එහෙත් එක සමාන ප්‍රස්ථතද්වයක් හාවිත කරමින් එකම හාජාවකින් රවිත මෙහින් ප්‍රබන්ධද්වයක් සංස්කෘතයෙහි සෞයා ගැනීම උගහටය. මේ අතරින් කවරක් පූර්වකාලීනදැයි හෝ කවරත් පශ්චාත් කාලීනදැයි නිර්ණය කළ නොහැකි ව්‍යවත් රවකයන් දෙපලම සංස්කෘත පදා බන්ධනයෙහි මෙන්ම තිවැරදි හාජා හාවිතයෙහි ප්‍රවීණයන් බව පුදරුණය කෙරේ.

## නිගමනය

ගණෝත්තෙවාත්තරගතනාමස්තේත්තුය හා නාමාෂ්වරගතකය අතර පවතින අනෙකානාය සාමාන්‍ය පිළිබඳ දිර්ණ හයක් යටතේ ඉහතදී කරුණු සාකච්ඡා කරන ලදී. එහිදී ඉස්මතු වූ කරුණුවලින් පැහැදිලි වන්නේ මෙම නිරමාණද්වය අතර පවතින සමානතා අහඹු ලෙස සිදු ව්‍යවක් ලෙස සැලකීම අනුවත් බවයි. ලෝකයේ එක් එක් සාහිත්‍ය නිරමාණ අතර මෙහින් අනෙකානාය සහලක්ෂණ අඩු වැඩි වශයෙන් විද්‍යාමාන වීම බොහෝ අවස්ථාවල දක්නට ලැබේ. ඒ අනුව මෙහිදී ප්‍රස්ථත නිරමාණද්වය අතර දක්නට ලැබෙන්නේ අත්‍යන්ත සම්බන්ධතාවකි; සහරුපිතාවකි. එයින් ගම් වන්නේ එක්කො

මෙම නිරමාණ ද්වයම එකම රවකයෙකු විසින් අවස්ථා දෙකකදී රවනා කර ඇති බවයි, නැත්තම් පළමු රවනාවේ ආභාසය ලබමින් එය ඉදිරියේ තබාගතිමින් කිසියම් වෙතත් රවකයෙකු විසින් දෙවැනි ප්‍රබන්ධය රවනා කරන්නට ඇති බවයි. කෙසේ වෙතත් මේ අතරින් පළමු හා දෙවැනි ප්‍රබන්ධ තිය්විත වශයෙන් හඳුනාගැනීමට කරම ප්‍රමාණවත් සාක්ෂා සපයා ගත නොහැකි වීම ගැටුවුවකි.

## ආන්තික සටහන්

1. 'ස්තෝරු - ස්තූතිය', ශ්‍රී ප්‍රම්‍යල ගැඩිකේෂය (ද්විතීය සාහය), සම්පාදක වැලිවිටයේ සේරත මි, ගොඩේ සහ සහෝදරයේ, කොළඹ, 2011 (පස්වැනි මුණ්‍යය), 1134 පිටුව 'Stotra – praise, eulogium, a hymn of praise', A Sanskrit English Dictionary, ed, Monier Monier Williams, Asian Educational Services, New Delhi, 2005 (Reprint), p.1259; 'ස්තෝරු - ස්තූතියෙන්නේන්ති' Shabdakalpadrumh -Part 5, ed. Rajaradha kantadeva, Chowkhamba Sanskrit Series Office, Varanasi I, 1961, p.435.
2. "අනු වො වර්ණයිභාම් විධි. මන්වන්තරසා තු සාවා යස්මූ සාමාන්‍ය තරාවත් ප්‍රති දෙවතම් විධිහෙතු. තරාස්තොතාතු. පූර්වවත් සම්පූර්ණතාන් දුව්‍යස්තොතාතු. කර්මස්තොතාතු. විධ්‍යස්තොතාතු. ක්‍රෙයෙව ව තෙලෙවාහිජනස්තොතාතු. ස්තොතාතුමෙන්තිවත්තුවැම්", Shabdakalpadrumh -Part 5, Op.cit.
3. Ganesha (An e-book), Tamarapu Sampath Kumara, p.5.
4. මිට අමතරව විධි අවස්ථාවලදී ගණෙය වෙනුවෙන් හාවිත කරන තවත් නම් සම්බුද්‍යක් වේ. ඒ අතරින් පූමුත, එකඟත්, කමිල, ගේකරුන්, ලමිබොදර, විකට, විස්නනාභක, ගණාධිප, ඔමුකේතු, ගණාධ්‍යාස, බාලවජු, ගරානන යන නම් දෙපාල ගණෙය වෙනුවෙන් සිදු කරන කිසියම් වාරිතුයකදී හාවිත කර ඇත. විස්නරාජ, ගරානන, ලමිබොදර, ශිවාත්මස, වකුනුණ්ඩි, පූපකරුන්, ගණේටර, විස්නනාභින්, විකට, වාමන, සර්වදේව, සර්වදුබ්ධවීනාඩි, විස්නරාජනා, ඔමුරු, සර්වදේවාහිදේව, එකඟත්, කාලීනපිඩිගල, බාලවජු, ගණනාජ, ගිඛිකරසුනු, අන්විග්‍රහුත යන නම් විසින්ක ගණෙය වෙනුවෙන් සිදු කරන පුද්සුරා අතරතුරදී හාවිත කර ඇත. Op.cit., pp.22-23.
5. විජායුපූරුදහන, විභාගී, සිංහල හාජාධ්‍යාස සම්පූද්‍යය හා පායිත ග්‍රන්ථ (මහනුවර යුගය), ඇස්. ගොඩේ සහ සහෝදරයේ, කොළඹ, 2000, 255 පිටුව.